

ප්‍රධාන කළමනාකරු (සේ/සැ)  
Chief Manager (Logistics)  
ශ්‍රී ලංකා වරාය අධිකාරිය  
Sri Lanka Ports Authority

බබ.අයි.සී -1  
W.I.C-1

**ප්‍රවේශයට අඩුවී තිබෙන බඩු ගැන විමසීම**  
**INQUIRY OF SHORTAGE ON ENTRY**

1. නැව : කොළඹට පැමිණි දිනය  
Vessel: Date of arrival in Colombo:

2. බඩු පැටවුම් බිලේ අංකය: රේගු ප්‍රවේශ අංකය: ශ්‍රී.ලං.ව.භා/නි/ අංකය:  
B/L Number : Custom Entry No: S.L.P.A. D/O No :

3. සලකුණු හා අංකය:  
Marks & Nos :

4. විස්තරය : ඇඟිලීම : ගුදම :  
Description : packing : W/H :

5. (අ) ප්‍රවේශයේ අඩංගු බඩු ප්‍රමාණය භාරගන්නා ලද්දේ (අ) ගුදම/ අංගනය:  
Entry Quantity:

(ආ) බහළ දා අංකය :  
Container No :

(ඇ) ප්‍රවේශයට අඩු බඩු ප්‍රමාණය : (ඈ) භාරගන්නා ලද මුළු ගණන :  
Shortages on Entry : Total Cleared :

6. රේගු ප්‍රවේශයෙහි ප්‍රකාශිත අයුරු මුළු බඩු ප්‍රමාණයේ වටිනාකම :  
Value of total consignment as Declared on Customs Entry :

7. මෙහි විමසීම සම්බන්ධයෙන් වූ බඩු වල වටිනාකම :  
Value of Cargo in Respect of which this claim is submitted :

8. මෙහි අදාළ බඩු පහත සඳහන් යාත්‍රා සටහන් අනුව නැවෙන් ඉවත් කර ඇති බව පෙනේ;  
The item in Question appears to have been discharged from the vessel according to Boat Note No;  
අපේ බඩු පහත සඳහන් ස්ථානවල සොයා බලන ලදී.  
We have looked for our cargo in the followings.

(අ) බඩු බැමේ අවසර ලත් ගුදම්වල අංක :  
Sufferance Warehouse No :

(ආ) කොටස් වශයෙන් බඩු බාන ලද ගුදම්වල අංකය :  
Part Cargo Warehouse No :

(ඇ) බඩු නැවත තැන්පත් කරන ලද ගුදමේ ගුදමේ අංක :  
Repository:

(ඈ) අංගනය :  
Yard :

කරුණාකර අපට අඩු වී තිබෙන බඩු දැනට ස්ථානය හෝ ඒ ගැන ඔබේ වගකීම ගැන අප වෙත දන්වන්න.  
Please advise us to the location of the missing cargo of your liability therefore.

නම : දුරකතන අංකය :  
Name : Telephone No :  
ලිපිනය : ඊ -මේල් :  
Address: E- Mail :  
දිනය :  
Date :

බඩු පැටවුම් බිලේ අනුව ඉංග්‍රීසියෙන්ම විය යුතුය.  
To be given in English as in Bill of Lading

බඩු අයිතිකරුගේ/ බඩු භාරගත් නියෝජිතයාගේ  
අත්සන හා දිනය  
Consignee's / Clearing Agents:  
Signature & Date :